

LKAS 10 : වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් ප්‍රහරිකෂණ

AAT අදියර III
FAR - මූල්‍ය වාර්තාකරණය

සිංදීප ජයසේකර
ACA, B.Sc. (Accounting) Sp. Hons., ACMA (SL), SAT, CIMA Passed Finalist,
Reading for MBA (PIM), CA and CIMA Prize Winner



JMC Jayasekera Management Centre (Pvt) Ltd
Pioneers in Professional Education
65/2A, Sir Chittampalam A Gardiner Mawatha, Colombo 02 | T: +94 112 430451 | E: info@jmc.lk | F: +94 115 377917

LKAS 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම්

Sandeepa Jayasekera - JMC

5

5

2019 ජනවාරි ප්‍රශ්න අංක 07 (b)

සීමාසහිත රිලයන්ස් පාර්තර්ස් (පොද්ගලික) සමාගම (RPL), සබන් නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරික ආයතනයකි. RPL හි 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, නිකුත් කිරීම සඳහා 2018 මැයි 10 දින, අනුමැතිය ලබා දෙන ලදී

පහත සඳහන් තොරතුරු RPL සමාගමට අදාළ වේ.

Sandeepa Jayasekera - JMC

6

6

2019 ජනවාරි ප්‍රශ්න අංක 07 (b)

(1) පසුගිය වර්ෂයේ සිට නොගවලට අදාලව මූල්‍ය කළමනාකරු සහ ගබඩා කළමනාකරු විසින් සාමූහිකව සිදු කරන ලද වංචාවක් 2018 මැයි 05 දින අනාවරණය විය. මෙම වංචාව හේතුකොටගෙන රු. මිලියන 35.5 ක අලාභයක් සිදු වී ඇති බවත් නොග වටිනාකම ඒ හා සමාන වූ වටිනාකමකින් අධිතක්සේරු වී ඇති බවත් ඇස්තමේන්තුගත කර ඇත.

Sandeepa Jayasekera - JMC

7

7

2019 ජනවාරි ප්‍රශ්න අංක 07 (b)

(2) 2018 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය තුළ ජනිත වූ ලාභය මත සේවකයන් සඳහා ගෙවීමට රු. මිලියන 4 ක කාර්යසාධන දීමනාවක් **RPL** හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2018 අප්‍රේල් 15 දින අනුමත කරන ලදී. කෙටුම්පත් මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මෙය සැලකිල්ලට ගෙන නොතිබුණි.

ඔබ විසින් කළ යුතු දෑ:

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් අනුව, ඉහත එක් එක් සිදුවීම 2018 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ හි මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගනු ලබන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 04)

Sandeepa Jayasekera - JMC

8

8

2020 ජූලි ප්‍රශ්න අංක 06

සීමාසහිත ටෝකියෝ ඔෆෝ (පොද්ගලික) සමාගම, වාහන අමතර කොටස් ශ්‍රී ලංකාවට ආනයනය කර විකිණීමේ යෙදී සිටින ව්‍යාපාර ආයතනයකි. සමාගමෙහි 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂයට අදාළ මූල්‍ය ප්‍රකාශන නිකුත් කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 මැයි දින අනුමැතිය ලබාදෙන ලදී.

පහත සඳහන් තොරතුරු සීමාසහිත ටෝකියෝ ඔෆෝ (පොද්ගලික) සමාගමට අදාළ වේ

Sandeepa Jayasekera - JMC

9

9

2020 ජූලි ප්‍රශ්න අංක 06

- (1) 2020 මාර්තු 31 දිනට සමාගමට රු. මිලියන 7 ක මුදලක් අයවිය යුතුව තිබූ ගනුදෙනුකරුවෙකු 2020 අප්‍රේල් 30 දින, බංකොලොත්භාවයට පත්විය. සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මේ පිළිබඳව සැලකිල්ලක් යොමුකොට නොතිබුණි.
- (2) සමාගම, සෑම වර්ෂයකම එහි පරිචයක් (practice) ලෙස සේවකයන්ට රු. මිලියන 12 ක වාර්ෂික ප්‍රසාද දීමනාවක් ගෙවනු ලැබේ. ඒ අනුව, 2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂයක් ජනිත වූ ලාභය මත සේවකයන් සඳහා රු. මිලියන 12 ක වාර්ෂික ප්‍රසාද දීමනාවක් ගෙවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2020 අප්‍රේල් 15 දින අනුමැතිය ලබාදෙන ලදී.

Sandeepa Jayasekera - JMC

10

10

2020 ජූලි ප්‍රශ්න අංක 06 (a)

2020 මාර්තු 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී මේ පිළිබඳව සැලකිල්ලට ගෙන නොතිබුණි

ඔබ විසින් කළ යුතු දෑ:

ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත අංක 10 - වාර්තාකරණ කාලපරිච්ඡේදයට පසු සිදුවීම් ප්‍රමිතය අනුව, ඉහත එක් එක් සිදුවීම් 2020 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ සීමාසහිත ටෝකියෝ ඔටෝ (පොද්ගලික) සමාගමේ මූල්‍ය ප්‍රකාශන තුළ හඳුනාගනු ලබන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න. (ලකුණු 04)

Sandeepa Jayasekera - JMC

11

